



Provincial Department of Education- Sabaragamuwawa

Sathi Pasala

Subject : JAPANESE LANGUAGE

Week: 9

Grade: 12

Prepared by: W.A.L.B.BANDARA
KG/Dharmasiri Senanayaka Central College

කතකතා බැඳි අක්ෂර

キヤ kya	キュ kyu	キョ kyo
シャ sha	シュ shu	ショ sho
チャ cha	チュ chu	チョ cho
ニヤ nya	ニユ nyu	ニョ nyo
ヒヤ hya	ヒユ hyu	ヒョ hyo
ミヤ mya	ミユ myu	ミョ myo
リヤ rya	リュ ryu	リョ ryo

කතකතා දීර්ඝ අක්ෂර

කතකතා දීර්ඝ අක්ෂරයක් දැක්වීමට අදාළ අක්ෂරයට පිටුපසින් කෙටි ඉරක් යොදනු ලැබේ.

Nōto - ノート

Kāten - カーテン

Kōhi - コーヒー

Sūpā - スーパー

Supōtsu - スポーツ

UNIT 3 - 5 [あまり好きじゃありません]



言葉 - WORDS

あまり - එතරම්

たいてい - සාමාන්‍යයෙන්

ときどき - ඉදහිට

さんぽします - ව්‍යායාමයට ඇවිදිනවා

しずか - නිශ්කලංක

^{しゅくだい}
宿題をします - ගෙදර වැඩ කරනවා

^{たか}
高い - මිල අධික

^{つかれ}
疲れます - මහන්සි වෙනවා

^{はや}
早い - වේලාසනින්

^{ひろ}
広い - පුළුල් / විශාල

^{あさ}
朝 - උදේ

^{げんき}
元気 - නිරෝගී

^ひ
日 - දිනය

~ あまり + ひていぶん

あまり යන පදය වාක්‍යයක යෙදීමේදී වාක්‍ය අවසානය සෑම විටම නැත
යන අදහසින් අවසන් කළ යුතුය. මෙය සතියකට 0 ~1 වතාවක් සිදුවන
ක්‍රියා සමග භාවිතා කළ හැකිය.

- 私はあまりしんぶんをよみません。

මම එතරම් පත්තර කියවන්නේ නැහැ.

- この かばん は あまり たかくない です。

මම බැගය එතරම් මිල අධික නැහැ.

- 私は えいご が あまり すき ではありません。

මම ඉංග්‍රීසි භාෂාවට එතරම් කැමති නැහැ.

- මීට අමතරව පහත වචන සදහා අවධානය යොමු කරන්න.

➤ **いつも** - නිතරම

(දිනපතා සිදුවන දේවල් සදහා මෙය භාවිතා කරයි.)

れい : 私は **いつも** テレビをみます。

➤ **たいてい** - සාමාන්‍යයෙන්

(සතියකට 4~5 වතාවක් සිදුවන ක්‍රියා සදහා මෙය භාවිතා කරයි.)

れい : 私は **たいてい** 8 じごろ ^{ばんごはん} 晩 ご飯をたべます。

➤ **ときどき** - ඉදහිට

(සතියකට 2~3 වතාවක් සිදුවන ක්‍රියා සදහා මෙය භාවිතා කරයි.)

れい : 私は **ときどき** えいがかんへ行きます。

➤ 3 – 5 පාඩමේ Practice A , B කරන්න.

UNIT 3 – まとめ

言葉 – WORDS

そして - එසේම

どんな - කොයි වගේ / මොන වගේ

スーパー - සුපිරි වෙළඳ සංකීර්ණය

パン - පාන්

忙しい - いそがしい - කාර්යබහුල

遅い - おそい - ප්‍රමාද

入ります - はいります - ඇතුළු වෙනවා

一緒 - いっしょ - සමග/එක්ව

弟 - おとうと - මල්ලි

数 - かず - සංඛ්‍යාව / ගණන

家族 - かぞく - පවුල

自分 - じぶん - තමන්ම

予定 - よてい - සැලැස්ම

来週 - らいしゅう - ලබන සතිය

➤ 3 - まとめ පාඩමේ A, B, C, D යන අභ්‍යාස කරන්න.